



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
දුරකථන අංක: 2477424, 2477423, 2477311
ෆැක්ස්: 2346257, 2477739
ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk
වෙබ් අඩවිය: www.cbsl.gov.lk

පුවත්පත් නිවේදනය

නිකුත් කළේ මානව සම්පත් දෙපාර්තමේන්තුව

දිනය 2014.09.02

ශ්‍රී ලංකා මහ බැංකුව නව සහකාර අධිපතිවරුන් සිව් දෙනෙකු පත් කරයි

මුදල් මණ්ඩලය විසින් 2014.08.28 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ නව සහකාර අධිපතිවරුන් ලෙස ඩී. වසන්ත, සී.පී.ඒ. කරුණාතිලක හා එච්.ඒ. කරුණාරත්න යන මහත්වරුන් පත් කර ඇත. මීට අමතරව, දැනට මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු වන එස්.ආර්. ආටිගල මහතාද සහකාර අධිපතිවරයෙකු ලෙස පත් කර ඇත. ඉදිරියේදී මතු විය හැකි අනාගත අභියෝගයන් ජය ගැනීමට කටයුතු කිරීම සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුප්‍රාප්තික සැලසුමට අනුව මෙම උසස්වීම් ලබා දී ඇත.

ඩී. වසන්ත මහතා

ඩී. වසන්ත මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 30 කට වැඩි කාලයක් සේවය කර ඇති අතර, විශේෂයෙන්ම සංඛ්‍යානය, විනිමය පාලනය, ආයතනික සේවා සහ සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි වැඩි පළපුරුද්දක් ලබා ඇත. මෙම පත් කිරීමට පෙර ඔහු මහ බැංකුවේ ලේකම් වශයෙන් කටයුතු කළේය. සහකාර අධිපතිවරයෙකු වශයෙන් වසන්ත මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන, මූල්‍ය ස්ථායීතා අධ්‍යයන සහ ලේකම් යන දෙපාර්තමේන්තු අධීක්ෂණය කරනු ඇත.



ඩී. වසන්ත මහතා එක්සත් රාජධානියේ, වෝර්වික් විශ්ව විද්‍යාලයෙන් (University of Warwick) ප්‍රමාණාත්මක සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් සංඛ්‍යානය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හා භෞතීය විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය හිමි කර ගෙන ඇත.

වසන්ත මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය ණය කළමනාකරණ කමිටුවේ හා මුදල් ප්‍රතිපත්ති කමිටුවේ සාමාජිකයෙකු වශයෙන් ද කටයුතු කර ඇත. එමෙන්ම ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ බාහිර කමිකාචාර්යවරයෙකු වශයෙන්ද ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සම්පත් දායකයෙකු වශයෙන් ද එහි විභාග මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන් ද කටයුතු කරයි.

කාර්තුමය දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කිරීමේදීත්, පළාත්බද දළ දේශීය නිෂ්පාදිතය සකස් කිරීමේදීත්, දළ දේශීය නිෂ්පාදිතයේ පෞද්ගලික පරිභෝජන වියදම ප්‍රතිව්‍යුහගත කිරීමේදීත්, ව්‍යාපාර පවත්වාගෙන යාමේ පහසුව පිළිබඳ දර්ශකයේ (Doing Business Index) ශ්‍රී ලංකාවේ ශ්‍රේණි මට්ටම ඉහළ නැංවීමට කටයුතු කිරීමේදීත් විනිමය පාලන රෙගුලාසි ලිහිල් කිරීමේ කටයුතුවලදීත් ඩී. වසන්ත මහතා ශ්‍රී ලංකා මහ බැංකුවට විශාල දායකත්වයක් දක්වා ඇත.

සී.පී.ඒ. කරුණාතිලක මහතා

ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 28 කට වැඩි කාලයක් සේවය කර ඇති සී.පී.ඒ. කරුණාතිලක මහතා සංඛ්‍යාත, ව්‍යවහාර මුදල් කළමනාකරණය සහ මානව සම්පත් පුහුණු කිරීම හා සංවර්ධන යන අංශ පිළිබඳ වැඩි පළපුරුද්දක් ඇත. සහකාර අධිපතිවරයෙකු ලෙස පත් වීමට පෙර ඒ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යයන කේන්ද්‍රයේ (බැංකු විද්‍යා පියස) අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය. සහකාර අධිපතිවරයෙක් ලෙස කරුණාතිලක මහතා බැංකු අධ්‍යයන කේන්ද්‍රයේ සහ සේවක අර්ථසාධක අරමුදලේ කළමනාකරණ කටයුතු අධීක්ෂණය කරනු ඇත.



කරුණාතිලක මහතා ඇමරිකා එක්සත් ජනපදයේ වැන්ඩර්බිල්ට් විශ්ව විද්‍යාලයේ (University of Vanderbilt) ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධරයෙකු වන අතර, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හා ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ද හිමි කර ගෙන ඇත.

කරුණාතිලක මහතා ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් විවිධ කමිටු සඳහා සිය දායකත්වය සපයා ඇත. ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ වූ පොදු ප්‍රවාහන ගාස්තු පිළිබඳ කමිටුව, අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ වූ අධ්‍යාපන අංශය සඳහා දත්ත ගොනුවක් සැකසීම සඳහා වූ කමිටුව, ශ්‍රී ලාංකීය උපාධිධරයන්ගේ රැකියා නියුක්තිභාවය වැඩිදියුණු කිරීම සඳහා විවෘත විශ්ව විද්‍යාලයීය ආර්ථික විද්‍යාව පිළිබඳ පාඨමාලා විෂය නිර්දේශයන් සංශෝධනය කිරීමේ කමිටුව, මුදල් අමාත්‍යාංශය යටතේ වූ ජීවන වියදම් කමිටුව ඒ අතර ප්‍රධාන වේ. පාසැල් ගුරුවරුන්ගේ හා සිසු දරුවරුන්ගේ ආර්ථික විද්‍යා මූලධර්ම හා ප්‍රායෝගික දැනුම වැඩි කිරීම සඳහාත්, දේශීය හා ගෝලීය ආර්ථිකයේ නූතන වර්ධනය පිළිබඳ දැනුම ඉහළ නැංවීම සඳහාත් ඒ මහතා ඉමහත් දායකත්වයක් ලබා දෙන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යයන කේන්ද්‍රයේ සහ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සම්පත් දායකයෙකු ලෙස නිරතුරුවම කටයුතු කරන කරුණාතිලක මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආර්ථික විද්‍යාව පිළිබඳ විභාග පරීක්ෂකවරයෙකු ද වේ. කොළඹ විශ්ව විද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ එම විශ්ව විද්‍යාලයට අනුබද්ධිත පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය මගින් පවත්වනු ලබන පාඨමාලාවල බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස ද ඒ මහතා කටයුතු කරයි.

කරුණාතිලක මහතා විසින් සිංහල හා ඉංග්‍රීසි බසින් ප්‍රකාශන රැසක් රචනා කර ඇති අතර, “ආර්ථිකයක් හඳුනා ගනිමු”, “රාජ්‍ය අයවැය හා ණය” සහ “ආර්ථික විද්‍යා මූලධර්ම වලට පිවිසුමක්” යන ග්‍රන්ථ ඒ අතර වේ.

එච්.ඒ. කරුණාරත්න මහතා



එච්.ඒ. කරුණාරත්න මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 28 කට වඩා වැඩි කාලයක් සේවය කර ඇති අතර, ප්‍රධාන වශයෙන් බැංකු කටයුතු, රාජ්‍ය ණය කළමනාකරණය, මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, මූල්‍ය බුද්ධි සහ විදේශීය සංචිත කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි වැඩි පළපුරුද්දක් ලබා ඇත. මෙම පත්වීමට ප්‍රථම ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කළේය. සහකාර අධිපතිවරයෙකු වශයෙන් කරුණාරත්න මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු, විනිමය පාලන හා මූල්‍ය යන දෙපාර්තමේන්තු අධීක්ෂණය කරනු ඇත.

කරුණාරත්න මහතා ඇමරිකා එක්සත් ජනපදයේ ඔහියෝ විශ්ව විද්‍යාලයෙන් (Ohio University) ව්‍යාපාර ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය ද ලබා ඇත. ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ සාමාජිකයෙකු වන අතර ඉදිරි වෙළෙඳපොළ ගනුදෙනු (Futures), මනාප (Options), විදේශ විනිමය හා ප්‍රාග්ධන වෙළෙඳපොළ කටයුතු කිරීම සඳහා සිංගප්පූරු මූල්‍ය අධිකාරිය මගින් පත් කරන ලද බලපත්‍රලාභියෙකු ද වේ.

ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය මගින් පවත්වනු ලබන භාණ්ඩාගාර හා අවදානම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ සම්බන්ධීකාරක හා ප්‍රධාන උපදේශකවරයා ද වේ. එමෙන්ම, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු කටයුතු අධ්‍යයන කේන්ද්‍රය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනය (PIM) හා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය මගින් පවත්වනු ලබන ස්ථීර ආදායම් සුරැකුම්පත් වෙළෙඳාම, ආයෝජන කළඹ කළමනාකරණය, භාණ්ඩාගාර හා අවදානම් කළමනාකරණය ආදිය පිළිබඳ වැඩමුළු ගණනාවකම නිත්‍ය සම්පත් දායකයෙකු ලෙස කටයුතු කරයි. රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙළෙඳපොළ ආයෝජනයන්හි, වෙළෙඳපොළ අවදානම ප්‍රමාණාත්මකව ගණනය කිරීම සඳහා ආතති පරීක්ෂා ක්‍රමවේදය (Stress Testing Strategy) ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට ද ඔහු දායක වී ඇත.

එස්.ආර්. ආටිගල මහතා



2003 වසරේ සිට මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයට අනුයුක්ත කර සිටින හා දැනට මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන එස්.ආර්. ආටිගල මහතාට මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ අවුරුදු 23 කට වැඩි පළපුරුද්දක් ඇත.

ඔහු එක්සත් රාජධානියේ වෝර්වික් විශ්ව විද්‍යාලයේ (University of Warwick) ප්‍රමාණාත්මක සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය ද, කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතීය විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ද හිමි කර ගෙන ඇත.

ආටිගල මහතා මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ධුරයට පත්වීමට ප්‍රථම, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ හා රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කර ඇති අතර, රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධ කිරීමේ රජයේ වැඩපිළිවෙළට මහත් දායකත්වයක් ලබා දී ඇත. ඔහු වාර්ෂිකව රාජ්‍ය අය වැය වාර්තාව සකස් කිරීම සඳහා ද ඉහළ දායකත්වයක් ලබා දෙනු ලබයි. ආටිගල මහතා චීනය සමඟ ඇති කර ගනු ලබන නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධ තාක්ෂණික කටයුතු මෙහෙයවන කණ්ඩායමට ද නායකත්වය ලබා දෙයි.

ආටිගල මහතා මහා භාණ්ඩාගාරය නියෝජනය කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ලංකා බැංකුව හා විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාව වැනි ප්‍රධාන රාජ්‍ය ආයතන කිහිපයකම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වශයෙන් කටයුතු කර ඇත. ඔහු ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වැඩ බලන සභාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලැබීය.